



(නවවැනි පාර්ලිමේන්තුව - සිව්වැනි සභාවාරය)

අංක 1(7).]

පාර්ලිමේන්තුවේ අංක 1 දරන

න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය

නිකුත් කළේ 2023 අප්‍රේල් 04 අඟහරුවාදා

2023 අප්‍රේල් 25 අඟහරුවාදා

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*

ඔට්ටු ඇල්ලීම සහ සුදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා, — ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය, — 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බද්ද සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජනවාරි 01 දිනැති අංක 2312/76 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.04.04 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා, — නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2021), — 1971 අංක 38 දරන මුදල් පනතේ 14 වගන්තිය යටතේ 2023.01.17 දින ඉදිරිපත් කරන ලද, 2021.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ 2021 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.
(නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2023.03.10 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2023.03.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා, — ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2019), — 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(c) වගන්තිය යටතේ 2023.01.05 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.
(ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2023.02.03 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2023.03.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

කෘෂිකර්ම අමාත්‍යතුමා,— හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව (2021),— 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වගන්තිය යටතේ 2023.02.22 දින ඉදිරිපත් කරන ලද, 2021.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ 2021 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2023.03.07 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2023.03.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

කෘෂිකර්ම අමාත්‍යතුමා,— වී අලෙවි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2016),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14 වගන්තිය යටතේ 2022.09.01 දින ඉදිරිපත් කරන ලද, 2016.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් වී අලෙවි මණ්ඩලයේ 2016 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2023.03.07 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2023.03.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

කෘෂිකර්ම අමාත්‍යතුමා,— වී අලෙවි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2019),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14 වගන්තිය යටතේ 2023.02.21 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් වී අලෙවි මණ්ඩලයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2023.03.07 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2023.03.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2020),— 1975 අංක 14 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතේ 253 පරිච්ඡේදය යටතේ 2022.11.26 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2023.01.19 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2023.02.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2016),— 1975 අංක 24 දරන පනතින් සංශෝධිත 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ 2022.12.08 දින ඉදිරිපත් කරන ලද, 2016.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් තල් සංවර්ධන මණ්ඩලයේ 2016 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2023.01.19 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2023.02.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය, — තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2017), — 1975 අංක 24 දරන පනතින් සංශෝධිත 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ 2022.12.08 දින ඉදිරිපත් කරන ලද, 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් තල් සංවර්ධන මණ්ඩලයේ 2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2023.01.19 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2023.02.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය, — ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2020), — 1979 අංක 45 දරන ජාතික වැවිලි කළමණාකරණ ආයතන පනතේ අංක 23 වගන්තිය යටතේ 2023.01.05 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2023.01.19 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2023.02.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, — සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2017), — 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2023.01.05 දින ඉදිරිපත් කරන ලද, 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ 2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2023.03.09 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2023.03.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, — සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2020), — 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2023.01.05 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2023.03.09 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2023.03.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා, — ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2019), — 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2022.10.07 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2023.03.09 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2023.03.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*** සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.**

2023 මැයි 12 සිකුරාදා

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

පා.21/2023

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, — දරුවන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහනක් පාසල් මට්ටමින් ප්‍රචලිත කිරීම, — විෂ සහිත ආහාර පරිභෝජනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමුන්ගේ ආයුෂ්‍යාලය කෙටි වීම මෙන්ම දරුණු රෝගාබාධවලට ලක්වීම ද සිදුවන බව විවිධ ආයතන විසින් පෙන්වා දී ඇති හෙයින් පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම තුළින් ශාරීරික සෞඛ්‍ය හා නිරෝගිබව වර්ධනය කර ගත හැකි බව අවබෝධ කරවිය හැකි පරිදි ළමුන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහනක් සෞඛ්‍ය අංශ සමඟ ඒකාබද්ධව රජය විසින් සකස් කොට ක්‍රියාත්මක කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.22/2023

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, — ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කල්බදු ණය පහසුකම් ආයතන දැඩි නියාමනයකට ලක්කිරීම, — ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ක්‍රියාකාරකම් හේතුවෙන් නාගරික හා ග්‍රාමීය සමාජය විශාල දෙදරායාමකට ලක් වී ඇති හෙයින් ද, ක්ෂුද්‍ර මූල්‍ය හා කල්බදු ණය පහසුකම් සම්බන්ධයෙන් එකී ආයතනවල පෙළඹවීම මත ණය ලබාගත් විශාල පවුල් සංඛ්‍යාවක් මේ වනවිට දැඩි කම්පනයකට පත් වී ඇති හෙයින් ද, එම ආයතනවල පොලී අනුපාත විවිධ මට්ටම්වල පවතින හෙයින් ද, කල්බදු ණය පහසුකම් වාරික ගෙවීමට අපොහොසත්වන පුද්ගලයන් එම ආයතනවල විවිධ බලපෑම් හා ප්‍රචණ්ඩත්වයට ලක්වන හෙයින් ද, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කල්බදු ණය පහසුකම් සපයන ආයතන දැඩි නියාමනයකට ලක් කිරීමට රජය විසින් අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.23/2023

ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා, — පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම, — පාසල් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන වාර්ෂිකව දෙමව්පියන්ගෙන් අයකර ගැනීම අඛණ්ඩව සිදුවන හෙයින් ද, වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් දෙමව්පියන් හට එම මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට අපහසු වීම හේතුවෙන් එකී දෙමව්පියන්ගේ දරුවන් පන්ති කාමර තුළ දී අපහසුතාවයන්ට ලක්වීමට ඉඩ ඇති හෙයින් ද, පාසල් සංවර්ධන කටයුතුවලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගත යුතු ආකාරයත්, එම මූල්‍ය අයවැය වාර්තා ප්‍රදර්ශනය කළ යුතු ආකාරයත්, එකී සංවර්ධන කටයුතු සඳහා පසු විපරම් කටයුතු කළ යුතු ආකාරයත් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු රජය විසින් සිදු කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.24/2023

ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා,— ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සඳහා වසර පහකට වරක් ස්ථාන මාරුවීම් ලබාදීම,— වසර ගණනාවක් එකම පාසලක් තුළ සේවය කිරීම හේතුවෙන් ගොඩනැගෙන පෞද්ගලික සබඳතා හේතුවෙන් ඇතැම් ළමුන් හට යම් යම් අවස්ථාවල දී අසාධාරණකම් ඇතිවිය හැකි හෙයින් ද, සමාජයේ විවිධ ස්ථරවල ළමයින් සමඟ සේවය කිරීම මගින් ළමා මනස අවබෝධ කරගැනීමේ හැකියාව හා අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව අහිමිවන හෙයින් ද, දේශපාලන, සමාජීය සම්බන්ධතා හේතුවෙන් ස්වාධීන අධ්‍යාපන ක්‍රමවේදයක් පවත්වා ගැනීමට අවහිරතා ඇතිවිය හැකි හෙයින් ද, සමාජයේ විවිධ උප සංස්කෘතීන් අවබෝධ කර ගැනීමට ඇති අවස්ථා ගිලිහී යන හෙයින් ද, විවිධ ප්‍රාදේශීය භාෂාවන් සහ ප්‍රාදේශීය සංස්කෘතීන්ගෙන් අත්දැකීම් ලබා ගැනීමට ඇති අවස්ථා අල්ප වන හෙයින් ද, අධ්‍යාපනය ලබාදීම සහ යහපත් සමාජ පුරවැසියකු බිහි කිරීම යන ඒකායන අරමුණ ඉටුවන අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා සියලුම ගුරුවරුන් හට වසර පහකට වරක් ස්ථාන මාරුවීම් ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.25/2023

ගරු සංජීව එදිරිමාන්න මහතා,— රජයේ ආයතන සඳහා රාජ්‍ය දැව සංස්ථාවෙන් හා වගකීමක් සහිත වෙනත් ආයතනවලින් කාර්යාල උපකරණ ලබා ගැනීම,— අතීතයේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතන විසින් කාර්යාල උපකරණ සඳහා යොදා ගනු ලැබූ දැව භාණ්ඩ දීර්ඝ කාලයක් භාවිත කළ ද වර්තමානයේ දී එම ආයතන භාවිත කරන කාර්යාල උපකරණ ප්ලයිවුඩ් මීට් හා අනෙකුත් කෘත්‍රීම මීට් වර්ග යොදා සකස් කරන හෙයින් ඉතා කෙටි කාලයකින් ඒවා විනාශ වන හෙයින් ද, මෙම වත්මන් කාර්යාල උපකරණ සකස් කිරීම සඳහා විදේශ රටවලින් අමුද්‍රව්‍ය ආනයනය කිරීම හේතුවෙන් විශාල වශයෙන් විදේශ රටවලට මුදල් ගලායාම් සිදුවන හෙයින් ද, අපගේ පරිසර පද්ධතියට ඉවතලන මෙම ද්‍රව්‍යවලින් දැඩි බලපෑමක් එල්ලවන හෙයින් ද, රජයේ ආයතන සඳහා රාජ්‍ය දැව සංස්ථාවෙන් හා වගකිවයුතු වෙනත් ආයතනවලින් කාර්යාල උපකරණ ලබා ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් රජය විසින් දියත් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

දින නියමයක් නොමැති යෝජනා පිළිබඳ දැනුම්දීම

පා. 26/2023

ගරු ජයන්ත සමරවීර මහතා

ගරු (පූජ්‍ය) අතුරලියේ රත්න හිමි

ගරු විමල් වීරවංශ මහතා

ගරු ඩලස් අලහප්පෙරුම මහතා

ගරු වාසුදේව නානායක්කාර මහතා

ගරු උදය ගම්මන්පිල මහතා

ගරු දයාසිරි ජයසේකර මහතා

ගරු නිකිඤ අනුර ප්‍රියදර්ශන යාපා මහතා

ගරු (මහාචාර්ය) නිස්ස විතාරණ මහතා

ගරු වීරසුමන වීරසිංහ මහතා

ගරු ගෙවිඳු කුමාරතුංග මහතා

ගරු අසංක නවරත්න මහතා,— රට තුළ සිසු ලෙස පැතිරෙමින් පවතින මන්ද්‍රවා උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

මේ වනවිට මත් උවදුර රට තුළ දරුණු ව්‍යාප්තියක් ලෙස පැතිර යමින් පවතින හෙයින් ද;

නාගරික ප්‍රදේශවල පමණක් නොව දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශවල සමාජයේ යහ පැවැත්මට මෙමඟින් දැඩි බලපෑමක් එල්ල වී ඇති හෙයින්ද;

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයන් මෙහි ග්‍රහණයට ලක් වෙමින් පවතින හෙයින් ද;

විශේෂයෙන් පාසල් දරුවන් සහ තරුණ පරපුර මත් උවදුරෙහි ගොදුරු බවට පත්වීම සිසුයෙන් ඉහළ යමින් පවතින හෙයින් ද;

මන්ද්‍රවා ජාවාරම හා සම්බන්ධ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරන අපරාධ හේතුවෙන් සමාජය තුළ භීෂණකාරී තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් ද;

මෙම තත්ත්වය වහා පාලනය නොකළහොත් සමාජමය, ආර්ථිකමය හා සෞඛ්‍යමය වශයෙන් ඇතිවන දැඩි පරිහානිය යථා තත්ත්වයට පත් කිරීම දුෂ්කර වන හෙයින් ද;

රට තුළ සිසුයෙන් පැතිරෙමින් පවතින මන්ද්‍රවා උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබිය යුතු බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටියි.

2.(අ) කථානායකවරයා විසින් කාරක සභාවෙහි සභාපතිවරයා සහ සාමාජික මන්ත්‍රීවරයන් නම් කළ යුතුය; සහ

(ආ) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධාන ප්‍රකාරව කාරක සභාව සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුට (12) නොවැඩි විය යුතුය.

3. එම කාරක සභාවට—

(අ) සිය ගණපුරණය නියම කර ගැනීමට ද;

(ආ) ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කාරක සභාව විසින් අවශ්‍ය යැයි තීරණය කරනු ලබන පරිදි, ඕනෑම තැනැත්තෙකු එම කාරක සභාව ඉදිරියට කැඳවීමට ද, ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් ලබා දෙන ලෙසට ඕනෑම තැනැත්තෙකුට නියම කිරීමට ද, එකී සියලු සාක්ෂි, ලිඛිත හෝ වාචිකව, ලබා ගැනීමට ද;

(ඇ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ද; සහ

(ඈ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද පාර්ලිමේන්තුව කල් තබනු ලැබ හෝ වාරාවසාන කරනු ලැබ තිබුණ ද රැස්වීම් පවත්වාගෙන යාමට ද

බලය තිබිය යුතු ය.

4. කාරක සභාවේ වාර්තාව එහි පළමු රැස්වීමේ දින සිට මාස හයක (06) කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාල පරිච්ඡේදයක් ඇතුළත දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.